

## කැගල්ල සැලව රජමහා විහාරයේ භායනකාරක පිළිබඳ අධ්‍යයනයක්

කේ.එච.චි. රාජසිංහ<sup>1</sup>

මහනුවර යුගයෙහි අවසන් වරට බොද්ධ ප්‍රතිපිටියක් ඇති වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේදී බව මූලාශ්‍රය මගින් අනාවරණය වේ. එසේ ප්‍රතිපිටිය ලද බොද්ධ සිද්ධිස්ථානයන්ගෙන් බොහෝමයක් වර්තමානය වන විට භායනකාරකවල බලපෑම් මගින් විනාශවේමේ තර්ජනයට ගොදුරු වී ඇත. එසේ භායනකාරක තර්ජනයන්ට ලක් වූ මහනුවර යුගයේ පොරාණික බොද්ධ ප්‍රතිපිටිය ස්ථාන අතර කැගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ලෙන් විහාර සංකීර්ණයක් වන සැලව රජමහා විහාරය මෙම පර්යේෂණය සඳහා තෝරා ගැනීණි. ලාංකේසි රාජ අනුග්‍රහය සහිතව ලියුවුණු අවසාන සේල්ලිපිය පිහිටි මෙම සැලව රජමහා විහාරය එම සේල් ලිපියට අනුව කිරීති ශ්‍රී රාජසිංහ රජ ද්වස මොරතොට ධම්මක්කන්ද ස්වාමීන් වහනසේ විසින් ප්‍රතිසංස්කරණය කරවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ් වෙත භාර කර ඇත. එහෙත් එහි ජනප්‍රවාද ඉතිහාසය වලගම්බා රාජ සමය දක්වා ද්ව යයි. පිළිමගය ත්‍රිත්වයකින් යුත් ලෙන් විහාර සංකීර්ණය මහනුවර යුගයේ විනුවලින් අලංකාර වී ඇති අතර එවා ද භායනකාරකවල බලපෑමට ලක්ව ඇත. සැලව ලෙන්විහාර සංකීර්ණයෙහි විනාශය සඳහා බලපාන ලද භායනකාරක හඳුනාගෙන ලෙන්විහාර සංකීර්ණයෙහි විර පැවැත්ම උදෙසා කඩිනම් පියවර ගත යුතු තත්ත්වයක තිබේ. ඒ සඳහා අවධාරණය යොමු කරවීම පර්යේෂණයේ අරමුණ විය. ඒ අනුව අභ්‍යන්තර සහ බාහිර යන භායනකාරක ද්විත්වය මගින් පමණුවන ලද භානි හඳුනාගත් අතර දේශගුණික සාධක වශයෙන් විනුවල වර්ණ ස්තර ගැලවී යාම ද, උද්ඝීද විද්‍යාත්මක සාධක වශයෙන් පෙද, පාසි භා ඇල්ලී තැම්පත් වීම, ආක්‍රමණික ගාකයන්ගේ බලපෑම, දිලිර ප්‍රස් ක්‍රියාකාරීත්වය ද. පිවිවිද්‍යාත්මක සාධක වශයෙන් ස්තරව බැහැර කිරීම්, මිනිස් ක්‍රියාකාරකම්, කාමීන්ගේ ක්‍රියාකාරීත්වය ද, ව්‍යුහාත්මක සාධක වශයෙන් තුළු ස්තර ගැලවී යාම, බිත්ති පුපුරා තිබීම ආදිය ද හඳුනාගත හැකි විය. ඒ අයුරින් භායනකාරක විසි පහක පමණ විවිධත්වයක් ක්ෂේත්‍රය තුළ පැවතිණි. ඒ අතුරින් පිවිවිද්‍යාත්මක සාධකයන් මගින් සිදුවන භානිය ඉතා බරපතල තත්ත්වයේ පවතී. මිනිස් ක්‍රියාකාරකම් භානිදායක මට්ටමේ පවතින්නක් බැවින් ඒ සඳහා පියවර ගැනීම ඉතා හඳිසි තත්ත්වය බව පැහැදිලි විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඇතැම් සංරක්ෂණ පියවර ගෙන ඇත්ත් එය ප්‍රමාණවත් තොවන බව පෙන්වාදිය හැකිය.

ප්‍රමුඛ පද : සැලව ලෙන්විහාරය, භායනකාරක, පිවිවිද්‍යාත්මක සාධක, දේශගුණික සාධක

<sup>1</sup> පුරාවිද්‍යා අධ්‍යක්ෂකය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය. [hwathsala94@gmail.com](mailto:hwathsala94@gmail.com)